

## මිහින්තලේ දානගාලාව ඇසුරින් හඳුනාගත හැකි වටිනාකම්

චි.එම්.ඒ. සඳමාලි<sup>1</sup>, බල.එම්.සු. සුභාමිණී<sup>2</sup>, එම්.කේ.එස්. හේරත්<sup>3</sup>

ශ්‍රී ලංකිකයන්ට බුදු දහම දායාද වීමත් සමග බොද්ධ ආගමික සිද්ධස්ථානයන් මෙන්ම හික්ෂුන් වහන්සේලා ද අනුරාධපුර භූමියෙහි සුලහ දැසුනක් විය. හික්ෂුන් වහන්සේලාගේ දානමය අවශ්‍යතා සඳහා දානගාලා ඉදිවියේ මෙකලය. මිහින්තලේ දානගාලාව ද අනුරාධපුර පුරුගයේ වැදගත් ස්ථානයක් ගනී. මෙම දානගාලාවේ තැවතුන්, එහි ඇති අංගයන් පිහිටි වට්පිටාව අයිදියෙන් එහි ඇති වටිනාකම් කෙතරම් දුරට බොද්ධ සමාජයට ඉවහල් වී ඇති දැයි යන්න පිළිබඳ අධ්‍යයනය කිරීම මින් අපේක්ෂා කෙරේ. මෙහි එතිනාසික වටිනාකම අධ්‍යනයේ දී ක්‍රි:පු 3-4 සියවස්වල ඇති වූ බොද්ධ ප්‍රබෝධයන් සමග ආගමික අංශයට එක් වූ ගොඩනැගිල්ලක් ලෙස දානගාලාව පෙන්වයි. මෙතුවින් වසර 2500කටත් එහා ගිය සංවිධිත දාන රටාවක් හා පිළිවෙන් තිබූ බව පැහැදිලිය. පිහිටි වට්පිටාව ගත්කළ ස්ථූපය ඉහළ මළවේත්, දානගාලාව මැද මළවේත් ඉදිකර තිබුණි. හික්ෂුන්ට පහසුවෙන් වැඩම කළ හැකි වීම, දානපතින්ට දන් ගෙනයාමේ පහසුව හේතුවෙන් මධ්‍යස්ථානීය තුළ දානගාලාව ගොඩනාංවා ඇත. මෙමගින් පරිසර කළමනාකරණය උපරිම ලෙස සිදුකර ඇත. ඇඹරුම්ගල, මැදම්දුල, අහිජේක මණ්ඩපය, බත්මරුව, කැදුමරුව, ගබඩාගය, අදි අංගයන්ගෙන් දානගාලාව සමන්විත වේ. ඇඹරුම් ගල දාන අවශ්‍යතා සඳහා ධානා, බෙහෙත් ආදිය සැකසීමටත්, බත් හා කැද මරු බත් ව්‍යංජන දැමීමටත්, මැද ම්දුල සිවි දිගින් පැමිණෙන හික්ෂුන් වහන්සේලාගේ පාදවල කුණු දුනුවිලි සෝදා හැරීම සඳහා ජලය පිරවීමටත් හාවිත කළන. ජල සැපයුමේ දී නළ පද්ධතිය සුවිශේෂී වේ. ඉහළ ඇති නාග පොකුණෙන් අවශ්‍යතා සඳහා ජලය ලබාගෙන ඇත. මෙහි කළාව හා අලංකාර ගුණය විමසීමේදී සිදුම් කළාත්මක අංග ලෙසින් බත්මරුව, කැදුමරුව, මැදම්දුල දැක්වීය හැකිය. කැද මරුවෙහි පත්ලෙහි දාරකජා තිබේ. මැද ම්දුල් ද සහිතව ඉදි කිරීම තුළින් එකළ වැසියාගේ කළාකාමීත්වය පිළිබිඳු වේ. ගල, ගබාල් ඉදිකිරීම සඳහා හාවිත ද්‍රව්‍යය වේ. වර්තමානයේ දක්නට තොලැබෙන වහලය දැවෙන් නිර්මාණය කර තිබේ ඇත. මෙයින් හික්ෂුන්ගේ සංස්කෘතික වටිනාකම්, ක්‍රියා පිළිවෙත් මතාව පිළිබිඳු වේ. දානය ලබාගැනීම තිශ්විත වෙළාවකට සිදු කිරීම, වැඩිමහල් පිළිවෙළ, වර්තමානයේත් දක්නට ලැබෙන පා දේශ්වනය ආදි ගුණාග ද, සිවි දිගින් වැඩි හික්ෂුන් 2000 කට පමණ දානය සැපයීම, ජනතාවගේ, රාජ මහාමාත්‍යාධින්ගේ දායකත්වය තුළින් එකළ ආර්ථිකයේ යහපත් බව පැහැදිලි වේ. තත් පුරුගයේ දී දානගාලාව නම් අංගය ආගමික, ආර්ථික, සමාජයීය, දේශපාලනික, වටිනාකම් හිමි කරගත් ආකාරය හික්ෂුන් හා ජනයා, රජු ඒකාබද්ධ වී ආගමික අංශය හරහා සමාජයට මූසු වූ ආකාරය මෙම නිර්මාණය තුළින් පැහැදිලි වේ.

ප්‍රමුඛ පද : මිහින්තලේ, දානගාලාව, බත්මරුව, කැදුමරුව, ගබඩාගය

<sup>1</sup> මානවභාෂ්‍ය අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය. [anushikadissanyake96@gmail.com](mailto:anushikadissanyake96@gmail.com)

<sup>2</sup> පාරිසරික කළමනාකරණ අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය. [umeshasubhashini1997@gmail.com](mailto:umeshasubhashini1997@gmail.com)

<sup>3</sup> පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය. [swarnamaliherath1997@gmail.com](mailto:swarnamaliherath1997@gmail.com)